



රක්ෂණ තැරැව්කරුවෙකුගේ කාර්යභාරය (Role of an Insurance Broker)



INSURANCE REGULATORY
COMMISSION OF
SRI LANKA

රක්ෂණ තැරුවකරුවෙකුගේ භූමිකාව

වෘත්තීය අතරමැදියා (Professional Intermediary)

රක්ෂණකරුවන් සහ ගනුදෙනුකරුවන් අතර වෘත්තීය අතරමැදියෙකු ලෙස සේවය කරයි; සේවාදායකයාගේ අවදානම් විසඳුම්වලට වඩාත් ගැලපෙන රක්ෂණ විසඳුම් ලබා දීම, සාකච්ඡා කිරීම සහ සැපයීම.

වෘත්තීය අවබෝධය (Professional Knowledge)

සේවාදායකයා සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ නිශ්චිත අවදානම් ආරක්ෂණ අවශ්‍යතා තේරුම් ගැනීමට සහ රක්ෂණකරුට නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමට තොරතුරු රැස් කරයි.

යාවත්කාලීන (Up to date)

රක්ෂණ කර්මාන්තයේ සහ නීතියේ විකාශනය වන ප්‍රවණතා සහ වෙනස්කම් පිළිබඳව යාවත්කාලීනව සිටී.





රක්ෂණ තැරුවකරුවෙකුගේ භූමිකාව

වෘත්තීය නිපුණතාවය (Professional Competence)

දේශීය හා විදේශීය වෙළෙඳපොළවල පවතින රක්ෂණ වර්ග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇත.

මූල්‍ය ස්ථාවරත්වය, හිමිකම් ගෙවීමේ හැකියාවන් සහ ප්‍රතිචාරාත්මක බව මත පදනම්ව රක්ෂණ සපයන්නන් තෝරා ගැනීම පිළිබඳව සේවාදායකයින්ට මග පෙන්වයි.

රහස්‍යභාවය (Confidentiality)

සේවාදායකයින්ගේ පුද්ගලික, රහස්‍ය සහ තරඟකාරී තොරතුරු සඳහා දැඩි පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පවත්වා ගනී.





රක්ෂණ තැරැව්කරුවෙකු තෝරා ගන්නේ ඇයි?

විශේෂඥ මගපෙන්වීම

තැරැව්කරුවන් අවදානම් විශ්ලේෂණය කර වඩාත් සුදුසු ආවරණය නිර්දේශ කරයි, මිල අධික වැරදි වලින් සේවාදායකයින් බේරා ගනී.

තේරීමට ප්‍රවේශය

තැරැව්කරුවන්ට තරඟකාරී මිලකරණය සහ ගැලපෙන විසඳුම් සහතික කරමින් බහු රක්ෂණකරුවන්ගෙන් විසඳුම් ලබා ගත හැක.

හිමිකම් උපදේශනය

අලාභයක් සිදු වූ විට, තැරැව්කරුවන් සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින අතර, සාධාරණ සහ කාලෝචිත බේරුම් කිරීම් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණකරුවන් සමඟ සාකච්ඡා කරයි.





රක්ෂණ තැරැව්කරුවෙකු තෝරා ගන්නේ ඇයි?

අවදානම් කළමනාකරණ සහකරු

රක්ෂණ විසඳුම් විකිණීමෙන් ඔබ්බට, අවදානම් වැළැක්වීම, අවදානම් පරීක්ෂාව, රක්ෂණ කළඹ සමාලෝචන සහ ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීම සඳහා තැරැව්කරුවන් උපදෙස් දෙයි..

කාලය සහ පිරිවැය කාර්යක්ෂමතාව

සංකීර්ණ රක්ෂණ ක්‍රියාවලීන් සරල කරයි, රක්ෂණ පරිපාලන බර අඩු කරයි සහ බොහෝ විට සමස්ත පිරිවැය අඩු කරයි.

විශ්වාසය සහ විනිවිදභාවය

අපක්ෂපාතී උපදෙස් ලබා දෙමින් සේවාදායකයාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට තැරැව්කරුවන් නීත්‍යානුකූලව බැඳී සිටී.





INSURANCE REGULATORY
COMMISSION OF
SRI LANKA



ඔබේ අවධානයට
පිවිසිණි.